



ලංකා පර්යේෂණ ආයතනය

# තොරතුරු පත්‍රිකා

අංක

2018/03

(සංශෝධිත මුද්‍රණය)

**සරු අස්වෙන්නක් සඳහා ලංකා වගාවේ වල් පැලැස්ටි මර්දනය කරමු**

**වල් පැලැස්ටි මර්දනය කළ යුත්තේ අයි?**

වල් පැලැස්ටි වර්ධනය හේතුවෙන් මධ්‍ය ලංකා වගාවෙන් බ්‍රාගත හැකි අස්වෙන්න 6 - 75% අතර ප්‍රමාණයකින් අඩුවිය හැකිය. හැතිනම් මුළු වගාවම වුවන් විනාශ වී යෙම් අවධානමකට ලක් විය හැකිය.

සාමාන්‍යයෙන් මුළු වගා වියදුමෙන් 6% - 13% අතර ප්‍රමාණයක් වල් පැලැස්ටි මර්දනයට වැය වේ. නියමිත කාලයේදී නිර්දේශීත ආකාරයට වල් පැලැස්ටි මර්දනය කිරීමෙන් එම වියදුම අඩු කර ගන හැකිය.



නිසි පරදි වල් පැලැස්ටි මර්දනය කළ වගාව




වල් පැලැස්ටි මර්දනය තොකළ වගාව

නිසි වේලාවට වල් පැලැස්ටි මර්දනය තොකළහාත්, පසුව වල් පැලැස්ටි මර්දනයට යන වියදුම මෙන්ම අස්වනු හානියද වැඩ්වී ආදායම අඩුවේ.


**සාර්ථක වල් පැලැස්ටි මර්දනයක් සඳහා....**

**වල් පැලැස්ටි හා හානිය හඳුනා ගනිමු**

තාතු වර්ග



පළුල් පතු පැලැස්ටි



පන් වර්ග



- ★ බටුදුල්ල
- ★ ගිණි තතු
- ★ බැල තතු
- ★ ගොඩ මාරුක්
- ★ පුවු තතු
- ★ ඇටෙට්ර
- ★ ඉලුක්

- ★ නුලංතලා
- ★ කුරුතම්පලා
- ★ වස තැල්ල
- ★ ගෙද
- ★ නෙරෙංචී
- ★ වල් රබ්බ
- ★ වල් කපුරු

- ★ කරාදුරු
- ★ තුනැස්ස
- ★ කුඩාස්ස


වල් පැලුණේ මර්දනයේ දී වගාවේ වයස, වල් පැල වර්ගය, ජ්වායේ වර්ධන අවස්ථා, පැතිරේම හා දේශගුණික තත්ත්වය යනාදිය ගෙන සැලකිමෙන් විය යුතුය.

## ඩික් ඩික් අවධියට උචිත මර්දන ක්‍රම හාවතා කරමු

බේගයේ හා වල් පැලුණේ වල වර්ධන අවස්ථාවන් හා කේත්තායේ වල් පැලුණේ ව්‍යාප්තිවේ ඇති ආකාරය සලකා බලා උචිත මර්දන ක්‍රම හාවතා කළ යුතුය.

වල් පැලුණේ මර්දනය කමිකරුවන් මගින්, ගාහ්නික ක්‍රම හාවතායෙන්, ගෘෂ විද්‍යාත්මක ක්‍රම මගින් හා රසායනික වල් පැලුණේ නාඟක යෝදීමෙන් කළ හැකි අතර මෙම ක්‍රම ජ්කාබද්ධව හාවතා තිරිම ව්‍යාත් උචිත වේ.

## බේගයේ වියන පැතිරි බිම ආවරණය වන තුරු වල් පැලුණේ අවම කරමු



ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ආවරණය වන සේ හේගයේ වියන පැතිරි වැඩින තෙක් ක්ෂේත්‍රය වල් පැලුණේ වලින් තොරව තබා ගැනීම සාර්ථක උක් වගාවන් සඳහා අත්‍යවශ්‍යම කටයුත්තකි. උක් බේගය අඩ් 4 1/2 පර්තරයකට සිටුවීමෙන් මුළු අවධියේදී උක් පැල වර්ධනය හෙමත් සිදුවීමෙන් නිසා වගාව වර්ධනය වී තුළය සම්පූර්ණයෙන් ආවරණය වීමට සිටුවා මාස 3-4 ක පමණ කාලයක් ගනවේ. මෙය වැසි දියෙන් වගාකරන බිමක නම් මාස 4-6 ක් පමණ දක්වා විය හැකිය. මෙම කාලයේ දී සිංහ වල් පැල වර්ධනයක් සිදුවේ.


## වල් වලින් තොරව මායිම් තබමු

උදු ගැම, වල් නාඟක යෝදීම හේ වෙනත් බේගයක් වගාකිරීමෙන් ඉඩීම වට්ටි මායිම්, වාර්මාර්ග පද්ධති හා පාරවල් අවට වල් වලින් තොරව තබා ගත යුතුය.



## අනෙකුත් පාලන කටයුතු වල් පැලුණේ මර්දනය හා ජ්කාබද්ධ කරමු

මූලික වගාවේදී මෙන්ම නිර වගාවේදී එක් එක් අවධින් හිදී සිද කරන වල් පැලුණේ මර්දන කටයුතු පොහොර යෝදීම, උක් පේල වලට පස මුදන් කිරීම වැනි කටයුතු සමග ජ්කාබද්ධ තිරිම මගින් සාර්ථකව සහ ලාභාදීව වල් මර්දනය කළ හැකි වේ.



# වල් පැලැස්ටි මර්දන පියවර

## පියවර 1

උක් දැඩු සිටුවන අවස්ථාවේදී තුමිය වල් පැලැස්ටි වලින් තොරව පවත්වා ගැනීම සිටුවන උක් දැඩු වලින් සාර්ථක උක් වගාවක් ඇති කර ගැනීමට උදාව වේ.

### මූලික වල් මර්දනය



නිර්දේශිත වල් පැලැස්ටි නාගක හා ඒවායේ ප්‍රමාණයන්:

ක්‍රිස්මලි කි ගු.2.4-4 තෝ මෙට්‍රිඩුසින් කි.ගු. 2-3.5 ප්‍රෝය මිටර් 300 ක පමණ දිය කර හෙක්ටයාරයකට ඉසීම.


(පොලි පෙරි වර්ගයේ තොයලයක් භාවිතා කර මිටර් 1.5 පමණ තීරුවකට පතිත වන ලෙස ඉසීම සඳහා )

- ක්‍රිස්මලි සහ මෙට්‍රිඩුසින් වැනි සංස්ථානික වල් පැලැස්ටි නාගක ගාකයේ මුළු මගින් හා වායව කොටස් තුළින් අනුශ්‍රාවී වල්පැලැස්ටි මරණයට පත් කරයි.
- ක්‍රිස්මලි සහ මෙට්‍රිඩුසින් වැනි සංස්ථානික වල් පැලැස්ටි නාගක වලින් සාර්ථක ප්‍රතිඵල ලැබේමට තොඳින් සූර්යාලෝකය ලැබෙන පැහැදිලි අභය ඇති දිනයක තෙනමනය සහිත පසසට හා වල් පැලැස්ටි මතට වැවෙනසේ ඉසිය යුතුය. වල් පැලැස්ටි මත්වී වර්ධනය ආරම්භයේදීම යෙදීමෙන් අඩු වල් පැලැස්ටි නාගක ප්‍රමාණයකින් සාර්ථක මර්දනයක් ලබා ගත හැකිය.
- කලාදුරු, අභයෝරු, ඉලුක් වැනි භූගත කුදන් සහිත වල් පැලැස්ටි යාන්ත්‍රිකව භූගත කොටස් සමඟ ගෙවා වියලියාමට සැලැස්වීමෙන් මර්දනය කළ හැකිය.

## පියවර 2 දැඩු සිටුවීමෙන් පසු උක් පැලැස්ටි මතුවන තොක්

### උක් පැලැස්ටි මෙන්ම වල් පැලැස්ටි මතුවීමට පෙර.....

මෙම අවස්ථාවේදී එනම් උක් දැඩු සිටුවා දින 4-7 කාලයක් තුළ නිර්දේශිත අවශ්‍යෙක වල් නාගක යෙදීමෙන් වල් පැලැස්ටි බිජ පැලැවීම වැවැක්විය හැකිය.



#### නිර්දේශිත වල් නාගක මානාව/හෙක්ටයාරයකට

ඩිසියරෝන්	කි.ගු.2.4	-	3.2
අදමෝන්	කි.ගු.2.0	-	3.0
මෙට්‍රිඩුසින්	කි.ගු.1.5	-	2.5

- ඩිසියරෝන් වැනි පසසට යොදන වල් පැලැස්ටි නාගක වර්ග අවශ්‍යෙක ලෙස හඳුන්වන අතර, මෙම වල් පැලැස්ටි නාගක පසස් තැන්පත් එම කුමයෙන් අභිතින් වැවෙන වල් පැලැස්ටියේ මුළු මගින් ඇතුළු වී ඇතෙක් කොටස් කර ගමන් කර වල් පැලැස්ටි විනාශ කරයි.
- අවශ්‍යෙක වල් පැලැස්ටි නාගක වලින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම් තෙනමනය සහිත පසසට යොදිය යුතුය.



ඒසේම උක් වගාවේ පේලි අතර මුං, කවිපි, රිකපු වැනි කෙටිකාලීන බේග වැවීම මේ කාලය තුළ වල් පැලැච් මර්දනය වීමටත් අමතර ආදායමක් ලබා ගැනීමටත් මග පාදයි.

## වල් පැලැච් මතුවී ඇත්තම්.....

අවශ්‍යෙක පසේ රුජුම්න් මතුවන වල් පැලැච්ටි වර්ධනය වී ඇති වල් පැලැච්ටි මර්දනය කරන සංස්ථානික වල් පැලැච් නාඟක යෙදිය යුතුයි. මෙහිදී වල් පැල වර්ධනය වී ඇති ප්‍රමාණය අනුව යෙදිය යුතු වල් පැලැච් නාඟක ප්‍රමාණය තීරණය කළ යුතුයි.



නිර්දේශිත වල් නාඟක මාත්‍රාව

ක්‍රිස්මරි කි ගු.2-4 හෝ මෙට්‍රෝඩුසින් කි. ගු. 2-3.5 ජලය ලිටර 300 ක පමණ දියකර හෙක්වයාරයකට යෙදීම.

වල් පැලැච් වර්ධනය වී ඇති ප්‍රමාණය වැඩි අවස්ථාවන්හිදී වල් පැලැච් නාඟක වැඩි ප්‍රමාණයක් යෙදීමෙන් වඩාත් සාර්ථක වල් මර්දනයක් සිදුකරගත හැකිය.

- දූෂ්‍ය සිටුවා සති 2-3 කාලයේදී වල් පැලැච් තරමක් මතුවී ඇති අවධිය දැක්වා මේ ආකාරයට සංස්ථානික වල් පැලැච් නාඟක යෙදිය හැකිය.
- මේ මගින් මතුවී ඇති වල් පැලැච් නසන අතර පසේ ඇති වල් පැලැච් බිජ තව දුරටත් පැලවීම වලක්වා ගැනීමත් එකවර සිදුකළ හැකිය.

## ක්ෂේත්‍රයේ වල් පැලැච් මෙන්ම උක් පැලද මතුවී ඇති අවස්ථාව

ක්ෂේත්‍රයේ වල් පැල මෙන්ම උක් පැලද මතුවීමෙන් පසු අවස්ථාවන් හිඳි උක් පදුරු වලට නාති නොවන ලෙස වල් පැලැච් නාඟක යෙදීමට වගබලාගත යුතුය.



නිර්දේශිත වල් නාඟක මාත්‍රාව

ක්‍රිස්මරි කි ගු.2-4 හෝ මෙට්‍රෝඩුසින් කි. ගු. 2-3.5 ජලය ලිටර 300 ක පමණ දියකර හෙක්වයාරයකට යෙදිය යුතුය.

## නිසි කාලයේ වල් පැලැස්ටි මර්දනය අතපසු වූයේ නම් .....

මෙම වහනුරු වල් පැලැස්ටි මර්දනය අතපසු වූවත් උක් දඩු සිටුවා මාසයක් පමණ කාලය තුළ වල් පැලැස්ටි මර්දනය කර ගැනීමෙන් අස්ථිත්තාව සැලකිය යුතු හානියක් නොවන සේ වගාච පවත්වා ගත හැකිය.

## පියවර 3 නැවත මතුවී එන වල් පැලැස්ටි මර්දනය කරමු

වල් පැලැස්ටි නැවත මතුවී එන විට




මූලිකව යොදනු ලැබු අවශ්‍ය වල් නාංක වල ක්‍රියාකාරීත්වය අවසන් වන විට මතුවන වල් මර්දනය යාන්ත්‍රිකව හෝ අතින් කළ හැකිය.



- මෙය පළමු මතුපිට පොහොර යෙදීමන් සමග හෝ ඊට පෙර සිදු කළ යුතුයි.
- ලපට් උක් වගාච වල් පැල සාමාන්‍ය වශයෙන් ඇතිවිට උදුල ගා දැමිය හැකිය.
- කම්කරු ඉමය හාවිතයෙන් වල් මර්දනය කළ නොහැකි අවස්ථාවන් හිඳි උක් පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දී ඇති අත් ව්‍යක්තිරාශකට සවිකළ හැකි කොකු නගුල හෝ වෙළුඹපොලේ ඇති උපකරණ හාවිතයෙන් උක් පේලි අතර අතුරුදයන් ගැමෙන් වල් පැලැස්ටි මර්දනය කරගත හැකිය.
- උක් ගස් අඩුවෙන් වර්ධනය වී ඇතිහැම රෝද හතලේ උක්කීරුයකට සවිකළ කොකු නගුලද හාවිතා කළ හැකිය.

## පියවර 4 බොගයේ වියන පැනිරි බිම ආවරණය වීමට පෙර

බොගය මගින් බිම ආවරණය වීම පුමාදවන අවස්ථාවන්හිදී විශේෂයෙන් වර්ෂාපෝෂන වගාචන්හි යාන්ත්‍රිකව සිදුකරණ වල් පැලැස්ටි මර්දනයට අනතුරුව පසුව එන වැයි සමග නැවත වල් පැලැස්ටි මතුවීම බොගෝටු දැකිය.




- මෙම අවධියේදී වල් පැලැස්ටි මර්දනයට යාන්ත්‍රිකව හෝ අතින් සිදුකරන පස් මුදුන් කිරීමේ කටයුතු ඉවහළේ කර ගත හැකිය.
- ඉන් අනතුරුව ක්ෂේත්‍රය නිසි පරිදි ආවරණය වීමට පෙර මතුවී ඇති වල් පැලැස්ටි ස්පර්ෂක වල් නාංක යෙදීම හෝ උදුලිගැම මගින් මර්දනය කළ හැකිය.

## නිරවගාලේ වල් පැලැංචි මර්දනය

බොහෝ විට නිරවගාලේ වල් පැලැංචි මර්දනය නිසි පරිදි සිදු හොකිරීමෙන් ගොවී මහතුන් තම වගාවන් නිසිය කර ගනී. සාර්ථක වගාවක් සඳහා පැල වගාලේ මෙන්ම නිර් වගාවෙන් වල් මර්දනය කිරීම අත්‍යවශ්‍යවේ.

### මූලික පියවර උක් රෝඩු වසුනක් ලෙස යොදමු

උක් අස්වනු නෙලිමේදී ඉතිරිවන රෝඩු වසුනක් ලෙස යොදීමෙන් නිර් වගාලේ වල් පැලැංචි වර්ධනය සඳහා යුතු ප්‍රමාණායකට මර්දනය වේ. මේ මගින් වල් පැලැංචි මර්දනය මෙන්ම පාංශ තෙනමනය ආරක්ෂාවේ හා පලිබේද පාලනය ඇතුළු වාසි රැසක් එකවර ලබාගත හැකිය.



උක් රෝඩු වසුනක් ලෙස යොදීමේදී යාන්ත්‍රික කටයුතු පහසු කිරීමට නෙරයක් හැර නෙරයක් හෝ නෙර දෙකක් හැර නෙරයක් වන ආකාරයටද රෝඩු ඇතිරිය හැකිය.

මේ ආකාරයට රෝඩු ඇතිරිමේදී ඉතිරිවන නෙර සඳහා මූලික වගාවකිදී අනුගමනය කළ පරිදි ර්සායනික හෝ යාන්ත්‍රික වල් මර්දන කුම අනුගමනය කළ යුතුය.

### බිම ආවරණය වනතුරු මතුවන වල් පැලැංචි මර්දනය කරමු

උක් රෝඩු වසුනක් ලෙස හාවිනා කළද නිසි පරිදි වගාලේ බිම ආවරණය වනතුරු මතුවන වල් පැල මර්දනය කළ යුතුයි. මේ සඳහා පැල වගාවේදී මෙන් උදුලුගැම හෝ ර්සායනික වල් මර්දන කුම හාවිනා කළ හැකිය.

### නිර් වගාලේ උක් රෝඩු පිළිස්සී ඇති අවස්ථාවන් හිදී....

නිර් වගාලේ උක් රෝඩු පිළිස්සී ගොස් බිම නිරාවරණය වී ඇති විට මූලික වගාවක් ලෙස වල් පැලැංචි මර්දන පියවර අනුගමනය කළ යුතුය. වර්ෂාපෝෂිත වගාවන්හිදී පළමු වැසි සමග අවශ්‍ය වල් පැලැංචි නාභක යොදීම සිදු කළ යුතුය.



ඉන් අනතුරුව මතුවන වල් සඳහා යාන්ත්‍රික කුම හාවිනා කළ හැකි අතර සති 12-16 කාලයේදී ස්පේශල වල් නාභක හාවිනා කිරීමෙන් ක්ෂේත්‍රය ආවරණය වන විට වල්පැලැංචි වලින් තොරව වගාව තබා ගැනීමට හැකිවේ.

## වල් පැලුසටි නාංක යොදීමේදී.....

වල් පැලකට නාගක යෙදීමේදී නිර්දේශිත මානුව අදාළ තුම් ප්‍රමාණයට ඒකාකාරී ලෙස ඉසිම සඳහා අවශ්‍ය ජල පරිමාවක දියකර ගැනීමත් පතිත විය යුතු බිම් ප්‍රමාණයට උච්චත නොසලයක් නාවිතා කිරීමත් වැදගත් වේ. මෙයේ දියර ඉසිමට ප්‍රථම යොදාගතු ලබන ඉස්නාව භා නොසලය ඉසිමට බලපෑපෙරාත්තු වන තුම්යක් යොදාගත් කුමාංකනය කිරීම මගින් වඩාත් නිවැරදි ලෙස වල් පැලකට නාගක යෙදිය හැකිය.

වල් පැලකට නාගක යෙදීමේදී දියර ඉසින යහ්තය කුමාංකනය කිරීම

වල් පැලකටි නාගක යෙදීමට පෙර පහත පරිදි දියර ඉසින සන්නුය කුමාංකනය කිරීමෙන් නිවැරදි මාත්‍රාව වගාවට යෙදීමට භාජිතිවේ.

- වගා නුමියේ මීටර් 10 X 10 ප්‍රමාණායේ හතරෝස් කොට්‍රවක් සඳහා සැලකුතු කර ගන්න.
  - දියර ඉසින යන්තුය සූදානම් කර ජලය පමණක් පුරවා ගන්න.
  - දියර ඉසින යන්තුය භාවිතා කරන්නා සාමාන්‍ය දියර ඉසින කුමය අනුගමනය කරමින් සැලකුතු කරගත් කොට්‍රවේ ප්‍රමාණායට ජලය ඉසීම සඳහා ගතවන කාලය මැනෙන්න.
  - පසුව එම කුමයට දියර ඉසින යන්තුය භාවිතා කරමින් ඉහත මැනෙන් කාලය තුළ තිබුන්වන ජල ප්‍රමාණය වෙනත් භාජනයකට එකතුකර එම පරිමාව මැනෙන්න.
  - ඉහත ක්‍රියාවලිය තුන් වරක් සිදුකර අවස්ථා තුනේදී ලැබෙන ජල පරිමාවහි සාමාන්‍ය අගය ගණනය කර ගන්න.
  - පසුව පහත උදාහරණයේ පරිදි වැංකියට යෙදිය යුතු වල් පැලකට් භාභ ප්‍රමාණය ගණනය කර ගන්න.  
සැලකුතු කරගත් කොට්‍රවේ නුම් ප්‍රමාණය = වර්ග මීටර් 10 X 10 = 100  
අවස්ථා තුනේදී ලැබෙන ජල පරිමාවන් ලිටර් 4.5, ලිටර් 5.0, හා ලිටර් 4.8 නම්, අවස්ථා තුනේදී ලැබෙන ජල පරිමාවන්ගේ සාමාන්‍ය අගය = ලිටර් 4.5 + ලිටර් 5.0 + ලිටර් 4.8 = ලිටර් 4.766

3

හෙක්ටයර 01ක් සඳහා අවශ්‍ය ජල පරිමාව = ලිත් 4.766 X 10000 = 476.6

වල් පැලකට භාශක යෙදිය යුතු නිර්දේශීත මාත්‍රාව හෙක්වයරයකට ලිව් 4.0ක් සහ ටෙංකියේ බාරිතාව ලිව් 16 නම්,

ඔරොස්ට්‍රෑලියා සුඩු වල් පැලුවට නාගෙන ප්‍රමාණය =  $\frac{\text{ලිටර } 4.0 \times 16}{\text{ලිටර } 0.1342} = \text{මල් ලිටර } 134.2$   
 476.6

ව්‍යුත්පන නොසලයක්



ନିବେଦିତ କ୍ଷେତ୍ରିକୀଁ



- වල් පැලුණී නාගක යෙදිමට සුළුග අඩු වෙළවක් යොදා ගැනීමෙන් හා සුළුග පවතින දිසාව අවධානයට ගෙන සුළුග හමන දිගාව ඔස්සේ ඉසිෂ්මෙන් සුළුණින් වන අපතේ යාම් අවම කරුණෙන හැකිය.
  - වල් පැලුණී නාගක භාවිතයේදී හාම විටම අවශ්‍ය ආරක්ෂිත ත්‍රියා මාර්ග අනුගමනය කර සෞඛ්‍ය හා පාරිසරික භාති අවම කිරීමටත් වග බලා ගත යතුයි.

## උක් වගාවේ වල් පැලැට් මර්දනය සඳහා නිර්දේශීත වල් පැලැට් හා ගෙ

රසායනික නාමය හා (වෙළඳ නාමයන්)	යෙදිය යුතු කාලය	යෙදිය යුතු ප්‍රමාණය	වෙනත් තොට්තුරු
ඩිස්මෝ (අඟමෝලින් 731.5 ගෑ/කි.ගුණ+ ටුයේලෝක්සි සල්ඩ්‍රූටර්ස් ජ් 18.5 ගෑ/කි.ගුණ)	වල් පැලැට් හා බේෂය මතුවීමෙන් පසු මුළු අවධියේදී	ස.උ (සක්‍රිය ද්‍රව්‍ය) කි.ගුණ.2.0-3.0 හෙක්ටෝරයකට	උක් වගාවේ තොරා නාගකයක්. වල් පැලැට් තොරා නාගකයක්.
ක්ලොරාටොලියුටරාන් (බියු-රෝන්) (මැක්වුන් බියු-රෝන්, බියුටරාන් 80% WP කාර්මෝක්ස් 80% WP)	වල් පැලැට් හා බේෂය මතුවීමට පෙර	ස.උ (සක්‍රිය ද්‍රව්‍ය) කි.ගුණ.2.4-3.2 හෙක්ටෝරයකට	හොඳුන් පාංඡ නෙතුමන තත්ත්ව යටතේ ක්‍රියාකාරීත්වය වැඩියි. පසට ගොදන අවශ්‍යෙන් වල් නාගකයක්
මෙට්‍රිබියුසින් (සෙන්කො WP 70%) (කොන්කර් WG 70%)	වල් පැලැට් හා බේෂය මතුවීමට පෙර හා පසු	ස.උ (සක්‍රිය ද්‍රව්‍ය) කි.ගුණ.1.5-2.5 හෙක්ටෝරයකට	තොරා නාගන වල් නාගකයක්. සාමාන්‍ය නියං හා උෂ්ණ තත්ත්ව යටතේන් ක්‍රියාකාරිය.
ඡක්සිස්ජ්ලරාජීන් (ගෝල් 2 E)	වල් පැලැට් හා බේෂය මතුවීමට පෙර	ස.උ (සක්‍රිය ද්‍රව්‍ය) කි.ගුණ.2.4-4.8 හෙක්ටෝරයකට	පසට ගොදන අවශ්‍යෙන් වල් නාගකයක්, වැඩි සාන්දුනුයෙන් යෙදු වට් එපරි උක් පැල වෙළට ද හානි විය හැකිය.
ඇලුගොසිනෝර අඟමෝලියම් 28% W/V (ලයිංලයින්)	ක්ෂේප්තයේ වගා කිරීමට පෙර වල් පැලැට් මර්දනය සඳහා	ස.උ (සක්‍රිය ද්‍රව්‍ය) ගෑ.448 හෙක්ටෝරයකට	සියලු වල් පැලැට් මර්දනයට

**නිවැරදිව නියමිත කාලයේදී වල් පැලැට් මර්දනයෙන් .....**



විෂය උපදේශකත්වය  
ආචාර්ය එ.පි. කිරිතිපාල, -අධ්‍යක්ෂ  
ආචාර්ය ඩී. ආර්. පි. විනාර්ත, - සියෙක්සන් අධ්‍යක්ෂ (පර්යේෂණ)  
පි.එ.එ.වතුරුගේ, පර්යේෂණ නිලධාරී

සංස්කරණය හා පිටු සැකස්ම  
ආචාර්ය එම්. එස්. පෙරේරා, - ප්‍රධාන පර්යේෂණ නිලධාරී

**ප්‍රකාශනය**  
තාක්ෂණ නුවමාරු හා සංවර්ධන ආංශය  
උක් පර්යේෂණ ආයතනය  
ලඛවලව

දුරකථන : 047 4937346, 0474937335  
තැක්ස්: 047 2233233  
විද්‍යුත් තැපෑල: extensionsri@yahoo.com  
වෙබ් අඩවිය: www.sugarres.lk